

කල්පන ද මැසිනෝද විදුහල
De Mazenod College – Kandana

25.11.2016

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය, 2017 අගෝස්තු
General Certification (Adv. Level) Examination, August 2017

නව නිර්දේශය
New syllabus

ගිණුම්කරණය I
Accounting I

33 S I

පැය දෙකයි
Two hours

උපදෙස් :

පංතිය :

පංති අංකය :

- + අංක 01 සිට 30 දක්වා වූ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු තෝරා එහි අංකය ප්‍රශ්නයට ඉදිරියෙන් ඇති තිත් ඉරි මත ලියන්න
- + අංක 31 සිට 50 දක්වා වූ ප්‍රශ්නවලට කෙටි පිළිතුරු අදාළ තිත් ඉරි මත ලියන්න
- + සෑම ප්‍රශ්නයකට ම ලකුණු දෙක බැගින් හිමි වේ.
- + පංතිය හා පංති අංකය ඉහළින් ඇති කොටුවේ පැහැදිලිව සටහන් කරන්න.

01. මූල්‍ය ගිණුම්කරණයේ සංකල්පනාත්මක රාමුවට අනුව පහත කුමන දෑ වත්කමක ලක්ෂණ වන්නේ ද?

- A - එය ආයතනයක් විසින් පාලනය කළ හැකි සම්පතකි.
- B - එය තුළින් අනාගත ආර්ථික ප්‍රතිලාභ ආයතනයට ගලා ඒම අපේක්ෂා කරයි.
- C - එහි පිරිවැය හෝ අගය විශ්වාසනීය ලෙස මැනිය හැකි වේ.

- (1) B පමණි (2) A හා B පමණි (3) A හා C පමණි
- (4) B හා C පමණි (5) A, B හා C යන සියල්ල ම

(.....)

02. රු. 30 ක් දී මිලදී ගත් ඇමිනුම් කටු පෙට්ටියක් වර්ෂය තුළ පාවිච්චි කලත් ඉන් රු. 12 ක් පමණ වටිනා කටු ඉතුරු විය. මෙහි ඉතිරි අගය නොසලකා හැර වර්ෂයේ විදයමක් ලෙස රු. 30 සලකා ඇත. මීට අදාළ සංකල්පය වන්නේ,

- (1) ගැලපුම් සංකල්පය (2) අයහාර හා වියදම් හඳුනා ගැනීමේ සංකල්පය
- (3) ප්‍රමාණාත්මකවේ සංකල්පය (4) විවෘත සංකල්පය
- (5) උපචිත සංකල්පය

(.....)

03. ප්‍රභව ලියවිල්ල ලෙසට බැර පත්‍රය යොදාගනු ලබන්නේ,

- (1) X විසින් දනවමත් විකුණා ඇති භාණ්ඩ සටහන් කිරීම.
- (2) X විසින් Y ට විකුණා ඇති භාණ්ඩ නැවත භාර ගැනීමට එකඟ වී ඇති විට.
- (3) Y විසින් X ගෙන් මිලට ගත් භාණ්ඩ භාර ගැනීමට X එකඟ වී ඇති විට.
- (4) X විසින් Y ගෙන් මිලට ගත් භාණ්ඩ නැව. යැවීමට එකඟ වී ඇත.
- (5) ඉහත (2), (3) හා (4) ලෙසට

(.....)

04. සමන්ගේ ව්‍යාපාරයට 2013 ජනවාරි මාසයට අදාළව සැපයුම් කරුවෙකු වන අමල්ගෙන් ලද මාසික ප්‍රකාශය පහත දැක්වේ.

	රු.	රු.	
2013.1.1 දිනට ශේෂය ඉ/ගෙ			5000
2013.1.5 ඉන්වොයිස් අංක 15	15600		
අඩු කලා වෙළඳ වට්ටම	(600)		15000
			<u>20000</u>

2013.1.20 මුදල් ගෙවීම	4000		
අඩු කලා මුදල් වට්ටම	(200)		(3800)
			<u>16200</u>

2013 ජනවාරි මාසයේ දී ගැණුම් ජනලයට සහ මුදල් පොතේ දුන් වට්ටම් තීරුවට ඇතුළත් කළ යුතු වටිනාකම පිළිවෙලින්

- 1) රු. 20000 ක් හා රු. 200 කි. (2) රු. 20000 ක් හා රු. 800 කි.
- 3) රු. 15000 ක් හා රු. 600 කි. (4) රු. 15000 ක් හා රු. 200 කි.
- 5) රු. 16200 ක් හා රු. 200 කි.

(.....)

05. පරිගණක අලෙවිකරණ ව්‍යාපාරයක් අන්තර්ජාලය මගින් ලබාගන්නා තොරතුරු මත සිය අවසන් තොගයේ අඩංගු පරිගණක වල යල්පැනීම පිළිබඳ තොරතුරු ලබාගෙන ඇත. එම තොරතුරු ලබාගෙන ඇති පරිසරය වන්නේ,

- 1) ආර්ථික පරිසරය
- 2) ශිල්පීය හා වෘත්තීය පරිසරය
- 3) තාක්ෂණික පරිසරය
- 4) නෛතික පරිසරය
- 5) සමාජ හා සංස්කෘතික පරිසරය

(.....)

06. ව්‍යාපාරයක දී ඇති තොරතුරු මත 2013/03/31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙන්නුම් කළ යුතු බැංකු ගෙවුම් කොපමණද?

	රු.
2013.03.31 දිනට බැංකු ප්‍රකාශයට අනුව අයිරාව	15 000
2013.03.31 දිනට උපලබ්ධි නොවූ චෙක්පත්	67 500
2013.03.31 දිනට ඉදිරිපත් නොවූ චෙක්පත්	45 000
ණයගැති සෘජු ප්‍රේෂණ	22 500

- 1) රු. 7500
- 2) රු. 37500
- 3) (රු. 37500)
- 4) (රු. 30000)
- 5) (රු. 60000)

(.....)

07. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 16 ට අනුව, දේපළ පිරිසක සහ උපකරණවල ප්‍රයෝජනවත් ආයු කාලය වෙනස්වීම සලකනු ලබන්නේ,

- 1) මූලික දෝෂයක් ලෙසය
- 2) ක්ෂය ක්‍රමයේ වෙනස්වීමක් ලෙස
- 3) ගිණුම්කරණ ප්‍රතිපත්ති වෙනස් කිරීමක් ලෙසය
- 4) ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස් වීමක් ලෙසය
- 5) අතීතයට බලපාන ලෙස මූල්‍ය ප්‍රකාශන වල කාරණ ගැලපීමක් ලෙසය.

(.....)

08. හවුල් ව්‍යාපාරයක ප්‍රාග්ධන පොලී ගෙවීමේ ප්‍රධාන අරමුණ වන්නේ,

- (1) මූල්‍ය ආයතනයක තැන්පත් කළොත් පොලියක් ගිණිවිත නිසා
- (2) වැඩි ප්‍රාග්ධනයක් ආයෝජනය කර අඩු ලාභ ප්‍රමාණයක් ලබා ගන්නා හවුල්කරුවන්ට සාධාරණයක් ඉටු කිරීම.
- (3) හවුල්කරුවන්ගෙන් තව ප්‍රාග්ධනයක් ව්‍යාපාරය වෙත ගෙන්වා ගැනීම
- (4) හවුල්කරුවන් ව්‍යාපාරයෙන් ප්‍රාග්ධනය ඉවත්කර ගැනීම වළක්වා ගැනීම
- (5) සෑම හවුල්කරුවෙකුගේම ප්‍රාග්ධනයෙහි ආවේණික පිරිවැයක් දරා සිටීම

(.....)

09. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 16 අනුව දේපළ පිරිසක හා උපකරණ වල සංවරකයන්ට අයත් නොවන්නේ,

- (1) වත්කම් සවි කිරීමට හෝ තැබීමට අවශ්‍ය ස්ථාන සකස් කිරීම
- (2) වත්කමේ මූලික ප්‍රවාහන පිරිවැය සහ හැසිරවීමේ පිරිවැය
- (3) වත්කම ආදායම ඉපයීමේ තත්වයට පත්කළ පසු දරන නඩත්තු වියදම්
- (4) වත්කම් සවිකිරීමේ පිරිවැය
- (5) ඉංජිනේරු නිර්මාණ ශිල්ප වැනි වෘත්තීය ගාස්තු

(.....)

10. සිසිල් ව්‍යාපාරයේ 2013 ජනවාරි මාසයේ සිදුවූ ගනුදෙනු කීපයක් පහත දැක්වේ.

- A - ව්‍යාපාරයේ ණයගිණියෙකුට අයිතිකරු පොද්ගලික මුදලින් රු. 20,000/- ක් ගෙවා ණය පියවීම
- B - රු. 150,000/- ක පරිගණකයක් මුදලට ගැනීම
- C - 2013 ජනවාරි මාසයට අදාළ විදුලි බිල රු. 4500/- 2013 පෙබරවාරි 04 දින ලැබීම
- D - 5% ක වෙළඳ වච්චමකට යටත්ව රු. 25000/- ක භාණ්ඩ ණයට ගැනීම
- E - ණයගැතියන්ගෙන් රු. 12,000/- ක් ලැබීම

ඉහත ගනුදෙනුවලින් 2013.01.31 දිනට ශුද්ධ වත්කම් වෙනස් වීමට බලපාන ගනුදෙනු ඇතුළත් කාණ්ඩය වන්නේ,

- 1) A, C හා D පමණි
- 2) B හා D පමණි
- 3) A හා C පමණි
- 4) A පමණි
- 5) B, D හා E පමණි

(.....)

11. පහත සඳහන් ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශ ඇතුළත් කාණ්ඩය වන්නේ,

- A. අධිකාරි පැවැත්මක් නොමැති ව්‍යාපාරවල සියලු වත්කම් ජංගම වත්කම් වේ.
- B. ඓතිහාසික පිරිවැය සංකල්පයට අනුව මිල මට්ටමේ වෙනස්වීම් හඳුනානොගනී.
- C. සංගනනා සංකල්පයට අනුව ව්‍යාපාරයක ගිණුම්කරණ ප්‍රතිපත්ති සාධාරණ අවස්ථාවකදී හැර වෙනස් නොකළ යුතුය.
- D. මූල්‍ය ප්‍රකාශවලට අමතරව ව්‍යාපාරයේ මූල්‍ය ක්‍රියා කාරිත්වය මූල්‍ය තත්වය හා මුහුණ දුන් ප්‍රධාන අවිනිශ්චිතතාවයන් පැහැදිලිව විස්තර කරමින් ගිණුම්කරණ සටහන් ඉදිරිපත් කළ යුතුය.

- 1) A, B හා C
- 2) B, C හා D
- 3) A, B හා D
- 4) A, C හා D
- 5) ඉහත සියල්ලම නිවැරදි වේ.

(.....)

12. ලී බඩු විකිණීමේ යෙදී සිටින ව්‍යාපාරයක් 10% ක VAT (එකතු කළ අගය මත බදු) සඳහා ලියාපදිංචි වී ඇත. 10% ක VAT සහිතව රු. 55,000/ කට ලී බඩු මිලට ගෙන ඇත. එම ලී බඩු රු. 99,000/- කට (VAT රහිත අගය) විකුණා ඇත. ඉහත ගැණුම් හා විකුණුම් සටහන් කළ පසු VAT ගිණුමේ ශේෂය විය යුත්තේ,
- 1) රු. 4900/ ක බැර ශේෂයකි.
 - 2) රු. 4000/ ක බැර ශේෂයකි.
 - 3) රු. 5000/ ක හර ශේෂයකි.
 - 4) රු. 4400/ ක බැර ශේෂයකි.
 - 5) රු. 9900/ ක හර ශේෂයකි.

13. ව්‍යාපාර ආයතනයක කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමෙන් පසු අභ්‍යන්තර පරීක්ෂාවකදී පහත වැරදි හා දෝෂ අනාවරණය කර ගන්නා ලදී.
- i. විකුණුම් ජර්නලය රු. 4000 ක් වැඩියෙන් එකතු කර ඇත.
 - ii. සේවකයින්ට ගෙවූ රු. 15000 ක වැටුප එම ගිණුමට රු. 1500 ක් ලෙස හර කර ඇත.
 - iii. ණයගැතියෙකුගෙන් ලද රු. 7000 ක මුදල ණයගැති ගිණුමේ සටහන් වී නැත.

ඉහත වැරදි නිවැරදි කළ පසු ආයතනයේ ලාභයට වන ශුද්ධ බලපෑම වන්නේ,

- 1) රු. 17500 කින් වැඩිවේ
- 2) රු. 17500 කින් අඩුවේ
- 3) රු. 24500 කින් අඩුවේ
- 4) රු. 4000 කින් අඩුවේ
- 5) ලාභයට කිසිදු බලපෑමක් සිදු නොවේ.



14. සී/ස ලක්ෂීර සමාගම 2013.03.31 දින මූල්‍ය කල්බදු ක්‍රමයට ලබා ගත් මෝටර් රථය පිළිබඳ කිසිදු සටහනක් එදින මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ නොදක්වීම නිසා නොසලකා හැර ඇති ගිණුම්කරණ සංකල්පය වන්නේ
- 1) අනාවරණ සංකල්පය
 - 2) ආරක්ෂණ සංකල්පය
 - 3) යථාරූපී සංකල්පය
 - 4) සංගනනා සංකල්පය
 - 5) සාපේක්ෂ වැදගත් බවේ සංකල්පය

15. සුනිමල් ව්‍යාපාරයේ 2013.03.31 දිනට ණයගැති පාලන ගිණුමේ ශේෂය රු. 120,000 ක් වූ අතර එදින පිළියෙල කළ ණයගැති ශේෂ ලැයිස්තුවේ එකතුව හා නොගැළපුණි. පහත මගහැරීම් හා වැරදි පසුව අනාවරණය විය.

1. රු. 4500/ ක විකුණුම් ඉන්වොයිසියක් පොත් වලින් මගහැරී ඇත.
2. ණයගැතියෙකුගෙන් ලද රු. 1000/- ක මුදලක් ණයගැතියාගේ පොද්ගලික ගිණුමේ හරට සටහන් කර ඇත.
3. රු. 2000 ක බැරපතක් ණයගැතියාගේ පොද්ගලික ගිණුමේ පමණක් සටහන් වී නැත.

2013.03.31 දින වැරදි නිවැරදි කිරීමට පෙර ණයගැති ශේෂ ලැයිස්තුවේ එකතුව වන්නේ,

- 1) රු. 120,000 කි
- 2) රු. 115,500 කි
- 3) රු. 119,000 කි
- 4) රු. 123,000 කි
- 5) රු. 124,000 කි

16. පහත තොරතුරු 2013.03.31 න් අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන ව්‍යාපාරයකට අදාළ වේ.

	රු.
2012.04.01 සිට 2013.03.31 දක්වා අමුද්‍රව්‍ය නොග වැඩිවීම	200,000
2012.04.01 සිට 2013.03.31 දක්වා නොනිම් වැඩි අඩුවීම	300,000
අමුද්‍රව්‍ය මිලදී ගැනුම්	1,000,000
සාප්ත ශ්‍රම පිරිවැය	400,000
යන්ත්‍ර ක්ෂය	100,000
බලය හා ශක්තිය	250,000
යන්ත්‍ර නඩත්තුව	350,000

නොනිම් නොග මුළු නිෂ්පාදන පිරිවැයට අගය කරයි.

2013.03.31 න් අවසන් වර්ෂයේ ප්‍රාථමික පිරිවැය කීයද?

- 1) රු. 800,000
- 2) රු. 1,200,000
- 3) රු. 1,000,000
- 4) රු. 400,000
- 5) රු. 1,300,000

17. අමල්, කමල් හා විමල් හවුල් ව්‍යාපාරයේ 2013.03.31 දිනෙන් අවසන් වසර සඳහා පහත ගැලපුම් කිරීමට පෙර ශුද්ධ ලාභය රු. 755,000 ක් විය. ඔවුන්ගේ හවුල් ගිවිසුමේ ඇතුළත් කරුණු පහත දැක්වේ.

1. සෑම හවුල්කරුවෙකුටම රු. 50,000 ක් බැගින් වාර්ෂික වේතන හිමි වේ
2. ඔවුන්ගේ මුළු ප්‍රාග්ධනය රු. 1,000,000 ක් වූ අතර ඒ සඳහා 10% ක වාර්ෂික පොලී හිමිවේ. (2013.03.31 න් අවසන් වර්ෂය තුළ 50% ක ප්‍රාග්ධන පොලී හවුල්කරුවන් මුදලින් ලබාගෙන ඇත.)
3. ප්‍රාග්ධනයට අතිරේකව අමල් විසින් සපයා ඇති මෝටර් රථය වෙනුවෙන් මාසිකව රු. 30,000/ ක කුලියක් ලබාදේ.

ඉහත හවුල් ව්‍යාපාරයේ 2013.03.31 න් අවසන් වර්ෂය සඳහා විසර්ජනය කළ හැකි ශුද්ධ ලාභය වන්නේ,

- 1) රු. 390,000
- 2) රු. 505,000
- 3) රු. 355,000
- 4) රු. 140,000
- 5) රු. 395,000

18. I.K.A.S 16 ට අනුව දේපළ පිරිසක හා උපකරණ මුල්වරට හඳුනාගත යුත්තේ
 1) සාධාරණ අගයට 2) පිරිවැයට 3) සාධාරණ අගයට හෝ පිරිවැයට
 4) ශුද්ධ උපලබ්ධි අගයෙන් හා පිරිවැයෙන් වඩා අඩු අගයට 5) වර්තමාන අගයට

19. පහත සඳහන් ප්‍රකාශ වලින් ආදායම් යන්තම අයත් වන අයිතමයන් මොනවාද?
 A - වත්කම් ඇතිවීම හරහා ජනනය වන ආදායම්
 B - වත්කම් ඉවත් කිරීමෙන් උපයන ලද මුළු මුදල්
 C - අයිතිකරුවන් විසින් ප්‍රාග්ධනය යෙදවීම
 D - ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු වලින් ඉපයීම්
 E - වත්කම් ප්‍රත්‍යාගණනයෙන් ඇතිවන ලාභ

- 1) ABC 2) ABD 3) ADE 4) ABE 5) BCE

- 2014.03.31 න් අවසන් වසරේ සීමිත දිනක් සමාගමේ ණයගැති පාලන ගිණුම හා ණයගැති ලෙජරයේ ඓක්‍යය අතර වෙනසක් ඇති විය. පහත තොරතුරු ඇසුරින් 20 හා 21 ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න.

2014.03.31 දිනට ණයගැති පාලන ගිණුමේ ශේෂය රු. 250,000
 2014.03.31 දිනට ණයගැති ලෙජර එකතුව රු. 200,000

අතිරේක තොරතුරු :-

- විකුණුම් ජ්‍යෙෂ්ඨ ඒකතුව වන රු. 350,000 පාලන ගිණුමට පිටපත් කිරීමේදී 530,000 ලෙස සටහන් වී ඇත.
- බොල්ණය ලෙස කපාහල ණයගැතියෙකුගෙන් ලද රු. 5,000 පොත්වල සටහන් වී නැත.
- බොල්ණය කපාහැරීම් 10,000 ක් හා දුන් වට්ටම් රු. 5,000 ක් පොත්වල සටහන් කර නැත.

20. 2014.03.31 දිනට ණයගැති පාලන ගිණුමේ සංශෝධිත වටිනාකම කොපමණද?
 1) 250,000 2) 430,000 3) 70,000
 4) 235,000 5) 55,000

21. ණයගැති ලෙජරය නිවැරදි කළ පසු දක්වෙන ඓක්‍යය වනුයේ,
 1) 185,000 2) 210,000 3) 200,000
 4) 195,000 5) 215,000

22. රමේෂ්, දිනුක් හා කවීඳු 5 : 3 : 2 අනුපාතයට ලාභාලාභ බෙදාගනිමින් පවත්වාගෙන ආ හවුල් ව්‍යාපාරයෙන් කවීඳු විශ්‍රාම ගත් අතර රමේෂ් හා දිනුක් සම්පූර්ණ ලාභාලාභ බෙදාගනිමින් හවුල් ව්‍යාපාරය දිගටම පවත්වා ගෙනයාමට එකඟ විය. විශ්‍රාමගත දිනයේ ගණනය කළ කිරිතිනාමය රු. 30,000 කි. කිරිතිනාමය සම්බන්ධ ගැලපීම් ප්‍රාග්ධන ගිණුමෙන් කිරීමට ඔහුන් එකඟ විය.

ඉහත ගැලපීම් නිසා හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම්වලට වන ශුද්ධ බලපෑම කුමක්ද?

රමේෂ්	දිනුක්	කවීඳු
1) බැර 5,000	හර 1,000	බැර 4,000
2) බලපෑමක් නැත	හර 6,000	බැර 6,000
3) බලපෑමක් නැත	හර 12,000	බැර 12,000
4) හර 15,000	හර 21,000	බැර 6,000
5) හර 3,000	හර 3,000	බැර 6,000

23. සමාගමක් රු. 1,000,000 කට තව රථයක් මිලට ගන්නා ලදී. ඒ සඳහා සමාගම පාවිච්චි කළ ධාරන අගය රු. 650,000 ක් වූ මෝටර් රථයක් පවරා ඉතිරිය රු. 500,000 ක් මුදලින් ගෙවන ලදී. ඒ අනුව,

පැරණි රථය හුවමාරු කළ අගය රු.	හුවමාරු ලාභය/අලාභය රු.
1) 650,000	50000(අලාභය)
2) 500,000	150,000(අලාභය)
3) 500,000	50000(ලාභය)
4) 650,000	150,000 (අලාභය)
5) 650,000	50000 (ලාභය)

31. සීමිත අරලිය සමාගම රු. 100 000 ක ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා සාමාන්‍ය කොටස් 1000 ක් නිකුත් කරන ලදී. නියමිත අවසාන දිනය වන විට කොටස් 1500 ක් සඳහා අයදුම්පත් ලැබුණි. සමානුපාතිකව කොටස් විභජනය කර වැඩිපුර මුදල් ආපසු යවන ලදී. ඉහත තොරතුරු සාමාන්‍ය කොටස් නිකුත් කිරීමේ ගිණුමේ සටහන් කර දක්වන්න.

සාමාන්‍ය කොටස් නිකුත්කිරීමේ ගිණුම

--	--

32. අදාළ තීරුවේ පහත ප්‍රකාශ සත්‍ය හෝ අසත්‍ය බව "✓" ලකුණකින් දක්වන්න.

	සත්‍යය	අසත්‍යය
A- ආංශික තුලන ක්‍රමය අනුගමනය කරන ව්‍යාපාරයක ගේෂ් පිරික්සුමක් පිලියෙල කල හැක්කේ උප ලෙජර තුල පමණි.
B- හවුල් ව්‍යාපාරයක අයිතිය වෙනස්වන සෑම අවස්ථාවකදීම කීර්තිනාමය සම්බන්ධයෙන් ගැලපීමක් කිරීමට සිදුවේ.
C- යෝජිත සාමාන්‍ය කොටස් ලාභාංශ නොගැලපිය යුතු සිදුවීමකි
D- බැංකු අයිතවක් අනුමත වීම බැංකු පොතට බැර කල යුතුය

33. පහත ගිණුම් වත්කම්, වගකීම්, වියදම් සහ හිමිකම් ලෙස වර්ග කරන්න.

ගිණුම වර්ගීකරණය

- A - ක්ෂය සඳහා වෙන්කිරීම
- B - හවුල්කරුගේ ජංගම ගිණුම
- C - ලද විකුණුම් අත්තිකාරමක්
- D - සංචිත

34. 2016.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන ව්‍යාපාරයක තොරතුරු පහත දැක්වේ.

	රු. '000
අමුද්‍රව්‍ය ගැනුම්	2 200
සෘජු නිෂ්පාදන වැටුප්	500
නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය	700
අමුද්‍රව්‍ය තොගයේ අඩුවීම	200
ප්‍රාථමික පිරිවැයට ගණනය කළ නොතිබී තොගයේ වැඩිවීම	100

පහත සඳහන් දෑ ගණනය කරන්න.

(i) ප්‍රාථමික පිරිවැය (රු.)

(ii) මුළු නිෂ්පාදන පිරිවැය (රු.)

• ප්‍රශ්න අංක 35 හා 36 ට පිළතුරු සැපයීම සඳහා පහත තොරතුරු භාවිතා කරන්න.
ලහිරු සහ සත්‍ය 3 : 2 අනුපාතයට ලාභ අලාභ බෙදා ගනිමින් හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන ගියහ. 2015.04.01 දිනට ට්‍රේඩර්‍යා හවුල්කරුවකු ලෙස හවුල් ව්‍යාපාරයට බැඳුණි. මේදින ට්‍රේඩර්‍යා විසින් රු. 1 200 000 ක් මුදලින් ප්‍රාග්ධනය සඳහා දායක වූ අතර කීර්තිනාමය රු. 2 400 000 ක් ලෙස ඇස්තමේන්තු කරන ලදී. කීර්තිනාමය වත්කමක් ලෙස පොත්වල ගැනා නොගන්නා අතර ඒ සඳහා සියලු ගැලපීම් හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් තුළින් සිදු කෙරේ. මේදින සිට ලහිරු සත්‍ය සහ ට්‍රේඩර්‍යා 3 : 2 : 1 අනුපාතයට ලාභ අලාභ බෙදා ගනිමින් හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යාමට එකඟ වූ අතර එක් එක් හවුල්කරුවාට රු. 120 000 ක වාර්ෂික වෙනනයක් හිමි ය.

වර්ෂය තුළ දී ප්‍රමාණය රු. 80 000 ක් ගැනිලි ලෙස මුදලින් ලබා ගතා ලදී. 2016.03.31 දින අගභාගයේ ප්‍රමාණය රු. 280 000 ක් විය. අනිකුත් හවුල්කරුවන් දෙදෙනා 2016.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළ ගැලිනි ලෙස මුදල් ලබාගත නොමැත.

35. 2015.04.01 දිනට හවුල් ව්‍යාපාරයේ කීර්තිනාමය ගැලපීම සඳහා ජර්නල් සටහන ලියා දක්වන්න. (සංලක්ෂ්‍යය අවශ්‍ය නොවේ.)

.....
.....
.....
.....

36. 2016.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හවුල් ව්‍යාපාරයේ ශුද්ධ ලාභය රු.

37. ලාභ ලැබීමේ පරමාර්ථයකින් තොර සංවිධානයක මුදල් පොත සහ ආදායම් ප්‍රකාශනය අතර වෙනස පහත කරුණු මත පදනම්ව සඳහන් කරන්න.

කරුණ	මුදල් පොත	ආදායම් ප්‍රකාශනය
(අ) පිළියෙල කිරීමේ අරමුණ
(ආ) පිළියෙල කිරීමේ පදනම

38. ආයතනයක් 2010.04.01 දින රු. 320 000 කට යන්ත්‍රයක් අත්පත්කරගෙන තිබුණි. එහි ප්‍රයෝජනවත් ජීව කාලය අවුරුදු 8 ක් වූ අතර සුන්බුන් අගයක් නොවීය. යන්ත්‍රයේ කාර්යක්ෂමතාව වැඩිකරමින්, 2015.04.01 දින රු. 80 000 ක නවීකරණ පිරිවැයක් දරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස ඵලදායී ජීව කාලය අවුරුදු 2 කින් වැඩි විය. යන්ත්‍ර සරල මාර්ග ක්‍රමය යටතේ ක්ෂය කරනු ලැබේ.

2016.03.31 දිනට පහත සඳහන් ගිණුම්වල ශේෂයන් ගණනය කරන්න.

- (අ) යන්ත්‍ර - රු.
- (ආ) යන්ත්‍ර ක්ෂය වෙන්කිරීමේ ගිණුම - රු.

39. 2015.03.31 දිනට ධාරණ වටිනාකම රු. 300 000 ක් වූ වාහනයක් රු. 400 000 ක එකඟ වූ අගයකට පවරමින් හා රු. 200 000 ක් මුදලින් ගෙවමින් 2015.10.01 දින නව යන්ත්‍රයක් අත්පත් කර ගන්නා ලදී. යන්ත්‍ර වර්ෂයකට 20% බැගින් පිරිවැය මත ක්ෂය කරනු ලබන අතර පවරා දුන් මෝටර් රථයේ වාර්ෂික ක්ෂය ප්‍රමාණය රු. 100 000 කි.

- පහත සඳහන් දෑ ගණනය කරන්න.
- (අ) 2016.03.31 දිනට යන්ත්‍රයේ ධාරණ වටිනාකම - රු.
- (ආ) මෝටර් රථය හුවමාරු කිරීමේ ලාභය හෝ අලාභය - රු.

40. මුදලට කොටස් නිකුත්කිරීමක් හා සංවින ප්‍රාග්ධනික කිරීමක් අතර ඇති වෙනස්කම් දෙකක් ලියා දක්වන්න.

.....
.....
.....

41. 2013.03.31 දිනට එක්සත් ක්‍රීඩා සමාජයේ සාමාජිකයෝ 50 ක් වූහ. සාමාජිකයෙකුගේ වාර්ෂික සාමාජික මුදල රු. 1 000 කි. 2013.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළදී, සාමාජික මුදල් ලෙස රු. 45 000 ක් මුදලින් ලැබුණි. 2013.03.31 සහ 2012.03.31 දිනට කලින් ලද සාමාජික මුදල් පිළිවෙළින් රු. 5 000 ක් සහ රු. 3 000 ක් විය. පහත දෑ ගණනය කරන්න.

- (අ) 2013.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සාමාජික මුදල් ආදායම (රු.)
- (ආ) 2013.03.31 දිනට හිඟහිටි සාමාජික මුදල (රු.)

42. සමාගමක් රු. 40000 ක ගැණුම් ඉන්වොයිසියක් රු. 4000 ක් ලෙස විකුණුම් ජ'නලයේ සටහන් කර ඇත. මෙම වරද නිවැරදි කිරීම සඳහා අවශ්‍ය ජ'නල් සටහන ලිය දක්වන්න. (සමාගම පාලන ගිණුම් පවත්වාගනී)

43. සමාගමක් "අග්‍රිම ක්‍රමය" යටතේ සුළු මුදල් වාර්තා කිරීම සිදුකරනු ලබයි. පහත තොරතුරු සමාගමේ පොත් වලින් ලැබුණු පහත දැක්වෙන්න.

	රු.
2016/07/31 - සුළු මුදල් පොතේ ශේෂය	500
ජූලි මාසය සඳහා සුළු මුදල් ගෙවීම්	2500
අගෝස්තු මාසය සඳහා සුළු මුදල් ගෙවීම්	2200

ප්‍රධාන මුදල් භාරකරු විසින් සෑම මසකම පළමු වන දින සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කරනු ලබයි.

- පහත දෑ ගණනය කරන්න.
- (අ) සුළු මුදල් අග්‍රිමය
- (ආ) 2016.08.31 දිනට සුළු මුදල් පොතේ ශේෂය

44. අපේල ව්‍යාපාරයේ 2015.03.31 න් අවසන් වර්ෂය සඳහා පහත තොරතුරු ලබා දී ඇත.

	රු.
ණයහිමියෝ අවුච්ච	40 000
හැරවූ ණයට ගැණුම්	5 000
ලද වච්චම්	10 000
ණයහිමියන්ට ගෙවීම්	185 000


මෙම ව්‍යාපාරය මුළු ගැනීම් වලින් 50% ක් ණය පදනම මත සිදුකර ඇත. 2015.03.31 න් අවසන් වර්ෂය සඳහා ව්‍යාපාරයේ මුළු ගැනුම් වටිනාකම කීයද?

45. සීමිත සමාගමක ගිණුම්කරණයේදී පහත සඳහන් වැරදි සිදුවී ඇති බව අණාවරණය විය.

- (01) රු. 2000 ක විකුණුම් ඉන්වොයිසියක් ගිණුම් පොත් වලින් මඟ හැරී ඇත.
 - (02) ව්‍යාපාරය සතු ඉඩම් ප්‍රථමවර ප්‍රත්‍යගණනයෙන් ඇතිවූ අතිරික්තය වන රු. 50000 ක මුදල රු. 5000 ක් ලෙස සටහන් කර ඇත.
- ඉහත සඳහන් වැරදි නිසා පහත සඳහන් අයිතමවලට ඇතිවූ බලපෑමේ ස්වරූපය (වැඩිවේ/අඩුවේ) හා ප්‍රමාණය ලියා දක්වන්න.

- (අ) කාලච්ඡේදය සඳහා ශුද්ධ ලාභය
- (ආ) මුළු විස්තීරණ ආදායම

46. සීමිත හේතූන් සමාගම විසින් කොටසක නිකුතු මිල රු. 15 ක් වූ කොටස් 10,000 ක් නිකුත් කරන ලද අතර ඒ සඳහා කොටස් 20,000 ක් ඉල්ලුම් කරමින් අයදුම්පත් ලැබුණි. අයදුම්පත් අතර කොටස් සමානුපාතිකව විභාජනය කළ අතර වැඩිපුර ලද මුදල් නැවත ගෙවන ලදී. කොටස් නිකුත් කිරීම සඳහා සමාගමට රු. 20,000 ක මුදලක් වැය විය. කොටස් නිකුතුවට අදාළව සමාගමේ ශුද්ධ වත්කම වෙනස් වන්නේ කොපමණකින්ද?



කඳුන ද මැසිනෝද විදුහල
De Mazenod College – Kandana

25.11.2016

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය, 2017 අගෝස්තු
 General Certification (Adv. Level) Examination, August 2017

නව නිර්දේශය
New syllabus

ගිණුම්කරණය II
Accounting II

33 S I

කාලය පැය තුනයි.

පංතිය :

පංති අංකය :

උපදෙස් :

- පළමු හා දෙවන ප්‍රශ්න ඇතුළුව ප්‍රශ්න හයකට පමණක් පිලිතුරු සපයන්න.
- අදාළ පෙරවාඩු පිළිතුරු සමඟ අමුණන්න.

01. 2014 මාර්තු 31 දිනට සීමිත මෙහි පොදු සමාගමේ ගිණුම් පොත්වලින් පහත සඳහන් ශේෂ පිරික්සුම උපුටාගෙන ඇත.

	රු. 000	රු. 000
ඉඩම් - පිරිවැය		8 000
ගොඩනැගිලි - පිරිවැය		6 000
කාර්යාල උපකරණ - පිරිවැය		1 000
සාමාන්‍ය කොටස් ප්‍රකාශිත ප්‍රාග්ධනය		6 000
චරණීය කොටස් ප්‍රකාශිත ප්‍රාග්ධනය		2 000
ඉතිරි තොරතුරු 2013.04.01 දිනට	1100	
විකුණුම්		20 000
ගැණුම්	6 000	
අධ්‍යක්ෂක වේතන	200	
ලද වට්ටම්		10
අඩමාණ ණය වෙන්කිරීම - 2013.04.01 දිනට		90
වෙළඳ ලැබිය යුතු දෑ	630	
වෙළඳ ගෙවිය යුතු දෑ		900
විගණන ගාස්තු	100	
බෙදාහැරීමේ වියදම්	200	
ගොඩනැගිලි රක්ෂණ ගාස්තු	120	
2013.04.01 දිනට සහය සඳහා වෙන්කිරීම		
- ගොඩනැගිලි		800
- කාර්යාල උපකරණ		400
මුද්‍රා මාසික භාණ්ඩාගාර බිල්පත්	100	
ආදායම් බදු සඳහා වෙන්කිරීම 2012/2013 වර්ෂය සඳහා		100
ගෙවූ ආදායම් බදු - 2012/2013 වර්ෂය සඳහා	140	
2013/2014 වර්ෂය සඳහා	300	
ගෙවූ අතුරු ලාභාංශ		
- චරණීය කොටස්	300	
- සාමාන්‍ය කොටස්	430	
ප්‍රත්‍යාගණන සංචිතය 2013.04.01 දිනට		600
පොදු සංචිතය 2013.04.01 දිනට		200
රඳවාගත් ලාභ 2013.04.01 දිනට		500
මුදල් හා බැංකු ශේෂය	6980	
	<u>31 600</u>	<u>31 600</u>

අමතර තොරතුරු,

- (i) 2014.03.31 දිනට නොගෙවූ පිරිවැය රු 1200 000 ක් වන අතර එහි අපේක්ෂිත විකුණුම් මිල රු 1300 000 ක් හා අපේක්ෂිත විකුණුම් වියදම් රු 200 000 කි.
- (ii) 2014.03.31 දිනට ලැබිය යුතු භාණ්ඩාගාර බිල්පත් පොලී රු 8000

- (iii) වෙළඳ ලැබිය යුතු දැවලින් 30 000ක් බොල්ණය ලෙස කපාහල යුතු අතර අධිමාණ ණය වෙන්කිරීම් ඉතිරි ශේෂයෙන් 10% ක් විය යුතුය
- (iv) 2013.10.01 දින රු 200 000 ක කාර්යාල උපකරණ අත්පිට මුදලට ගෙන ඇති අතර එය නිසි පරිදි සටහන් කර ඇත.
- (v) ගොඩනැගිලි සරළ මාර්ග ක්‍රමයට 10% බැගින් ද කාර්යාල උපකරණ ගිනවන ශේෂ ක්‍රමයට 10% බැගින්ද වාර්ෂිකව ක්ෂය කල යුතුය.
- (vi) 2013/2014 වර්ෂයේ ආදායම් බද්ද රු 400 000 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. 2012/2013 වර්ෂයේ මුද්‍ර ආදායම් බදු වගකීම ගෙවා අවසන් කර ඇත.
- (vii) විකුණුම් ගිවිසුමක් වෙනුවෙන් ලද රු. 100,000 අත්තිකාරම් මුදලක් විකුණුම්වල ඇතුළත් වේ.
- (viii) ප්‍රත්‍යගණන සංවිනය ප්‍රාග්ධනික කරමින් රු 10 සාමාන්‍ය කොටස් 5000 ක් නිකුත්කර ඇතැත් ඒ පිලිබඳව කිසිවක් සටහන් කර නොමැත.
- (ix) 2013 අප්‍රේල් 01 දින ව්‍යාපාරය සතු ඉඩම් රු. 9000 000 ප්‍රථමවරට ප්‍රත්‍යගණනය කර ඇතැත් ඒ පිලිබඳව කිසිවක් සටහන් කර නොමැත.
- (x) වර්ෂය තුළ ව්‍යාපාරයේ ඇතිවූ ගිණිතකින් රු 100 000 ක භාණ්ඩ නොගයක් විනාශවූ අතර අලාභයෙන් 75% ක වන්දියක් ගෙවීමට රක්ෂණ ආයතනය එකඟ විය. මේ සම්බන්ධයෙන් කිසිවක් සටහන් කර නොමැත.
- (xi) වර්ෂය තුළ භාණ්ඩ විකිණීමේදී රැස්කරගත් රු 100 000 ක Vat බදු විකුණුම් තුළ අත්හරින අතර භාණ්ඩ මිලදී ගැනීමේදී ගෙවූ රු 40 000 ක Vat බදු ගැණුම් තුළ ඇතුළත් වේ.
- (xii) ගොඩනැගිලි රක්ෂණ ගාස්තුව තුළ 2015.09.30 දිනෙන් අවසන් වර්ෂය සඳහා ගෙවූ රු 60 000 ක රක්ෂණ වාරිකයක් ඇතුළත් වේ.
- (xiii) 2014 මාර්තු 31 දින අධ්‍යක්ෂවරුන් විසින් පහත සඳහන් දෑ යෝජනා කරන ලදී.
 - රඳවාගත් ඉපයුම්වලින් පොදු සංචිතයට රු. 50 000 ක් මාරු කිරීමට
 - වර්ෂය කොටස්ගිණියන්ට ඉතිරි ලාභාංශය වන රු 2000 ක් ගෙවීමට හා සාමාන්‍ය කොටස්ගිණියන්ට කොටසකට රු4ක අවසන් ලාභාංශයක් ගෙවීමට

අවශ්‍ය වන්නේ,

- ප්‍රසිද්ධ කිරීමට සුදුසු ආකෘතියකට අනුව පහත සඳහන් දෑ සිලියෙල කරන්න.
- (1) 2014 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභාලාභ හා වෙනත් විස්තීරණ ආදායම් ප්‍රකාශනය
- (2) 2014 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ගිණිකම වෙනස්වීමේ ප්‍රකාශනය
- (3) 2014 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය
- (4) අදාළ සටහන්

02. අවිශ්ක හා ජීවත් විසින් පිලිවෙලින් 3:2 අනුපාතයට ලාභාලාභ බෙදා ගනිමින් පවත්වාගෙන ගිය හවුල් ව්‍යාපාරයේ 2014.03.31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශනය පහත පරිදි වේ.

	(රු. '000)	(රු. '000)
ජංගම නොවන වත්කම්		
දේපළ, පිරිසත හා උපකරණ පිරිවැය	5,000	
සමුච්චිත ක්ෂය	<u>(1,200)</u>	3,800
ජංගම වත්කම්		
නොගය	300	
වෙළඳ ණයගැතියෝ	400	
බැංකු මුදල්	200	
මුළු වත්කම්		<u>900</u>
		<u>4,700</u>
ගිණිකම් හා වගකීම්		
ප්‍රාග්ධන ගිණුම් - අවිශ්ක	2,000	
- ජීවත්	<u>1,000</u>	3,000
ජංගම ගිණුම් - අවිශ්ක	600	
- ජීවත්	<u>(200)</u>	400
		<u>3,400</u>
ජංගම නොවන වගකීම්		
ණයගිණුම - ජීවත්		800
ජංගම වගකීම්		
වෙළඳ ණයගිණියෝ		500
මුළු ගිණිකම සහ වගකීම්		<u>4,700</u>

අතිරේක තොරතුරු :-

- (1) 2014.04.01 දින ජීවත් හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාමගත් අතර එදිනම නව හවුල්කරුවෙකු ලෙස සංජීව බඳවා ගන්නා ලදී. සංජීව හවුල් ව්‍යාපාරයට බඳවා ගැනීමේදී රු. 1,500,000 ක මුදලක් ප්‍රාග්ධනය ලෙස රැගෙන එන ලදී.
- (2) 2014.04.01 දින හවුල් ව්‍යාපාරයේ කීර්තිනාමය රු. 1,000,000 ක් ලෙස ඇස්තමේන්තු කළ අතර ඊට අදාළ ගැළපීම් හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් තුළින් සිදුකළ යුතුවේ.

- (3) ජීවත් විශ්‍රාම ගැනීමේදී ඔහුගේ හිමිකම ඔහුගේ ණය ගිණුමට මාරු කර වර්ෂ තුනකට පසුව එය පියවීමට තීරණය විය. එම ගිණුමේ ශේෂය මන් වාර්ෂිකව 10% ක පොලියක් ගෙවීමට හවුල්කරුවන් එකඟ විය.
- (4) සංජීව නව හවුල්කරුවෙකු ලෙස බඳවා ගැනීමෙන් පසුව අවිශ්ක හා සංජීව අතර පහත එකඟතා ඇති විය.
 - ලාභාලාභ සමසමව බෙදා ගැනීම.
 - සෑම හවුල්කරුවෙකුටම මාසිකව රු. 15,000 ක හවුල් වේතනයක් හිමි වීම.
- (5) 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හවුල් ව්‍යාපාරයේ මුදල් ලැබීම් හා ගෙවීම් පිළිබඳ තොරතුරු පහත පරිදි වේ.

මුදල් ලැබීම්	(රු. '000)
සංජීව ප්‍රාග්ධනය ලෙස රැගෙන ආ මුදල	1,500
වෙළඳ ණයගැති ලැබීම්	1,800
අත්පිට වකුණුම්	300
	<u>3,600</u>
මුදල් ගෙවීම්	
වෙළඳ ණයහිමියන්ට ගෙවීම්	700
අත්පිට ගැණුම්	200
ගැනිලි - අවිශ්ක	400
- සංජීව	150
දේපළ, පිරිසත හා උපකරණ මිලට ගැනීම	80
අවිශ්කගේ නිවසේ විදුලිබල ගෙවීම්	1,000
ගෙවූ පොලී - ජීවත්	40
	<u>2,670</u>



(6) 2015.03.31 දිනට පහත ශේෂ දක්නට ලැබුණි.

දේපළ, පිරිසත හා උපකරණ - ධාරණ අගය	(රු. '000)
තොගය	4,640
වෙළඳ ණයගැතියෝ	250
වෙළඳ ණයහිමියෝ	360
උපචිත මෙහෙයුම් වියදම්	280
අවශ්‍ය වන්නේ,	60

අවිශ්ක හා සංජීව හවුල් ව්‍යාපාරයේ,

- (1) 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය (හවුල්කරුවන්ට කරන විසර්ජනය ද ඇතුළුව)
- (2) 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන හා ජංගම ගිණුම්

03. අයෝජ්‍ය විසින් පවත්වාගෙන යනු ලබන වෙළඳ ව්‍යාපාරයේ 2015.01.01 දිනට පහත ශේෂ පැවතුණි.

වත්කම්	(රු. '000)	(රු. '000)
බෙදාහැරීමේ රථ	360	
සමුච්චිත ක්ෂය	(120)	240
තොගය		140
වෙළඳ ලැබිය යුතු දෑ		150
මුදල්		80
වගකීම්		
වෙළඳ ගෙවිය යුතු දෑ		60

2015 ජනවාරි මාසය තුළ පහත ගනුදෙනු හා සිදුවීම් සිදුවිය.

අංකය	දිනය	ගනුදෙනුව/සිද්ධිය
(i)	2014.01.02	රු. 50,000 ක් පිරිවැය වූ භාණ්ඩ රු. 100,000 කට ණයට විකුණන ලදී.
(ii)	2014.01.03	01.02 විකුණූ භාණ්ඩ වලින් 1/4 ක් ආපසු හරවා එවා තිබුණි.
(iii)	2014.01.06	ලකුණු කළ මිල රු. 70,000 ක් වූ භාණ්ඩ ණයට ලබාගත් අතර එහිදී අඩුකළ වෙළඳ වට්ටම් ලකුණු කළ මිලෙන් 10% කි.
(iv)	2014.01.10	01.01 පැවති ණයගැති වටිනාකම පියවීමට ණයගැතියන්ගෙන් රු. 145,000 ක් මුදලින් ලද අතර ඉතිරිය දුන් වට්ටම රු. 5000 කි.
(v)	2014.01.15	ණයහිමියන් සඳහා රු. 70,000 ක් මුදලින් ගෙවූ අතර ලද වට්ටම රු. 3,000 කි.
(vi)	2014.01.20	ව්‍යාපාරයේ මෙහෙයුම් වියදම් සඳහා රු. 20,000 ක් මුදලින් ගෙවන ලදී.
(vii)	2014.01.22	මෙදිනට ධාරණ අගය රු. 50,000 ක්වූ බෙදාහැරීමේ රථයක් රු. 45,000 කට අත්පිට මුදලට විකුණන ලදී.

- (viii) 2014.01.25 ණයගැති වටිනාකමෙන් රු. 10,000 ක් බොල්ණය ලෙස කපා හරින ලදී.
- (ix) 2014.01.31 මෙම මාසය ඇතුළුව මාස තුනක කුලී ලෙස රු. 60000 ක් ගෙවිණි.
- (x) 2014.01.31 ජනවාරි මාසය සඳහා බෙදාහැරීමේ රට වෙනුවෙන් රු. 5,000 ක් ක්ෂය වෙන් කරන ලදී.
- (xi) 2014.01.31 මෙදිනට පැවති වෙළඳ ලැබිය යුතු දෑ මත 10% ක අවමාණ ණය වෙන් කිරීමක් සිදු කරන ලදී.

අවශ්‍ය වන්නේ,

- (1) ඉහත ගනුදෙනු හා සිද්ධිවල බලපෑම අගයන්ද සහිතව ගිණුම්කරණ සමීකරණයට ඇතුළත් කරමින් එක් එක් අංශය ඉදිරියෙන් වැඩිවේ නම් (+) ද අඩුවේ නම් (-) ද යන්න සඳහන් කිරීම, ඒ සඳහා පහත ආකෘතිය භාවිතා කරන්න.

අංකය	වත්කම්					වගකීම්	ගිණිකම
	බෙදාහැරීමේ රට	නොගය	වෙලඳ ලැබිය යුතු දෑ	කලින් කල ගෙවීම්	මුදල්		
ශේෂය							
(i)							
(ii)							

- (2) 2014 ජනවාරි 31 දිනෙන් අවසන් මාසය සඳහා ආදායම් ප්‍රකාශනය.
- (3) 2014.01.31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශනය.

04. (අ) සමාගමක 2014 මැයි මාසය සඳහා ණයගිම් ලෙජරයෙන් පහත තොරතුරු උපුටා ගන්නා ලදී. (සියලුම වටිනාකම් රු. '000 වලින් ලබාදී ඇත)

ණයගිමියා	2014.05.01 දිනට ශේෂය	ණයට ගැණුම්	ආපසු යැවුම්	මුදල් ගෙවීම්	ලද වට්ටම්	2014.05.31 දිනට ශේෂය
සාගර	80	700	20	600	50	110
අකිල	100	500	-	400	20	180
ධනාත්‍ය	120	600	30	500	60	130
සරෝජා	-	800	100	-	-	700
	<u>300</u>	<u>2,600</u>	<u>150</u>	<u>1,500</u>	<u>130</u>	<u>1,120</u>

2014.05.31 දිනට ණයගිම් පාලන ගිණුමේ ශේෂය ණයගිම් ලෙජර ශේෂවල එකතුව සමග සමාන නොවීය. ශේෂ අසමාන වීමට පහත කරුණු හේතු වී ඇති බව පසුව අනාවරණය විය.

- (i) ධනාත්‍යගෙන් ණයට ගැණුම් රු. 210,000 ක් ණයගිම් ලෙජරය තුළ වාර්තා කර ඇත්තේ රු. 120,000 ක් ලෙසය.
- (ii) ලද වට්ටම් ණයගිම් පාලන ගිණුමේ වාර්තා කර නොමැති නමුත් ලද වට්ටම් ගිණුමේ නිවැරදිව සටහන් කර ඇත.
- (iii) රු. 800,000 ක් පිරිවැය වූ මෝටර් රථයක් මූල්‍ය කල්බදු ක්‍රමයට මිලදී ගත් අතර මූලික තැන්පතුව ලෙස රු. 200,000 ක් ගෙවන ලදී. ගෙවිය යුතු ඉතිරි මුදල ණයගිම් පාලන ගිණුමට බැර කර ඇත.
- (iv) ණයගිම් පාලන ගිණුම එකතු කිරීමේදී හර පැත්ත රු. 10,000 ක් වැඩියෙන් එකතු කර ඇත.
- (v) අකිලට ගෙවූ රු. 100,000 ක මුදල ණයගිම් ලෙජරයේ ඔහුගේ පොද්ගලික ගිණුමේ සටහන් කර නොමැත.

අවශ්‍ය වන්නේ,

- (1) 2014.05.31 දිනට ණයගිම් ලෙජරයේ ශේෂ එකතුව සහ ණයගිම් පාලන ගිණුමේ ශේෂය සැසඳීමේ ප්‍රකාශනය (වැරදි නිවැරදි කිරීමට පෙර)
- (2) 2014.05.31 දිනට ණයගිම් පාලන ගිණුමේ නිවැරදි ශේෂය.
- (3) 2014.05.31 දිනට ණයගිම් ශේෂ ලැයිස්තුවේ එකතුව සංශෝධනය කරන්න.
- (4) ඉහත (ii) හා (iv) හි ඇති වැරදි නිවැරදි කිරීමට අවශ්‍ය ජරනල් සටහන් (සංලක්ෂ්‍යය අවශ්‍ය වේ)

(ආ) ණයගැති පාලන ගිණුමක ඇතුළත් වූ අයිතම කීපයක් පහත දැක්වේ

ණයගැති පාලන ගිණුම					
1	ශේෂය ඉ/ගෙ	XX	8	ශේෂය ඉ/ගෙ	XX
2	විකුණුම්	XX	9	ණයගැතියන්ගෙන් ලද මුදල්	XX
3	අගරුවු වෙක්පත්	XX	10	දුන් වට්ටම්	XX
4	ණයගැතියන්ට ගෙවූ මුදල්	XX	11	ආපසු එවූම්	XX
5	අවලංගුකල දුන් වට්ටම්	XX	12	බොල් ණය	XX
6	ප්‍රමාධ පොලී	XX	13	ණයගිම්ලෙජරයෙන් මාරුකිරීම්	XX
7	ශේෂය ප/ගෙ	XX		ශේෂය /ප/ගෙ	XX
		XXX			XXX
	ශේෂය ඉ/ගෙ	XX		ශේෂය ඉ/ගෙ	XX

අවශ්‍ය වන්නේ,

- ඉහත 1 සිට 13 දක්වා වූ එක් එක් අයිතමය ලබාගන්නාවූ ප්‍රභවය (මූලික පොත හෝ වෙනත් අදාල ප්‍රභවය) සඳහන් කරන්න.

05. (අ) 2015 මාර්තු 31 දිනට ගවේෂිකාගේ ව්‍යාපාරය විසින් පිළියෙල කළ බැංකු ගිණුමේ රු. 21 500 ක බැර ශේෂයක් පෙන්නාම් කළ අතර එය එදිනට වූ බැංකු ප්‍රකාශයේ ශේෂය සමග සම නොවිණි. බැංකු ප්‍රකාශය ලැබුණු පසු වෙනසට හේතු ලෙස පහත සඳහන් දෑ හඳුනා ගන්නා ලදී.

1. පහත සඳහන් චෙක්පත් නැන්පත් කිරීම් හා ඒවා නිශ්කාණය වී තිබූ ආකාර පහත පරිදි වේ.

චෙක්පත් අංකය	නැන්පතු දිනය	නිශ්කාණය වූ දිනය	වටිනාකම රු.
043250	2015 මාර්තු 30	2015 අප්‍රේල් 02	4 500
215412	2015 මාර්තු 31	2015 අප්‍රේල් 03	35 500
721210	2015 මාර්තු 31	2015 අප්‍රේල් 03	16 000

2. මාර්තු මාසය තුළදී බැංකුව විසින් සෘජුවම ව්‍යාපාරයේ ගිණුමෙන් අඩුකිරීම් පහත පරිදි වේ.

	රු.
චෙක් පොත් ගාස්තු	400
අයිරා පොළී	1 800
බැංකු ගාස්තු	450

3. 2015 මාර්තු 20 වැනි දින රු. 20 000 ක් වූ කල්බදු වාරිකය ස්ථාවර නියෝග මත බැංකුව විසින් ගෙවා ඇත.

4. ණයගිතියන්ට නිකුත් කරන ලද පහත සඳහන් චෙක්පත් පිළිබඳ තොරතුරු පහත පරිදි වේ.

චෙක්පත් අංකය	නිකුත් කළ දිනය	බැංකුව ගෙවූ දිනය	වටිනාකම
010253	2015 මාර්තු 26	2015 අප්‍රේල් 10	35 000
010262	2015 මාර්තු 31	2015 අප්‍රේල් 04	16 500
010284	2015 මාර්තු 31	2015 අප්‍රේල් 04	21 500

5. 2015 මාර්තු 20 දින රු. 12 000 කට ණය ගිතියෙකුට නිකුත් කරන ලද චෙක්පතක් සඳහා ගෙවීම් නතර කරන ලෙස ව්‍යාපාරය විසින් බැංකුවට නියෝගයක් කරන ලදී. ඊට අදාළ ගැලපීමද, ව්‍යාපාරයේ බැංකු ගිණුමේ සිදුකර ඇති, කළුපත් මේ වන විටත් එම චෙක්පත සඳහා මුදල් ගෙවා ඇති බව බැංකුව විසින් දන්වන ලදී.

6. 2015 මාර්තු 15 දින නිකුත් කළ රු. 8 900 ක් වූ චෙක්පතක් ව්‍යාපාරයේ බැංකු ගිණුමේ වාර්තා කර ඇත්තේ රු. 9 800 ක් ලෙසය.

7. ණයගැතියන් විසින් බැංකුව වෙත සෘජුවම ලේඛණය කරන ලද මුදල රු. 40 300 කි.

අවශ්‍ය වන්නේ,

1. 2015 මාර්තු 31 දිනට සංශෝධිත බැංකු ගිණුම.
2. 2015 මාර්තු මාසය සඳහා බැංකු සැසඳුම් ප්‍රකාශය

(ආ) සීමිත රංගන පොදු සමාගම විසින් 2013.03.31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සුමේ හර ශේෂ එකතුවට සම නොවූ අතර පහත වැරදි සිදුවී ඇති බව පසුව අනාවරණය කර ගන්නා ලදී. සමාගම ණයගැතියන් සහ ණයගිතියන් සඳහා පාලන ගිණුම් පොදු ලෙජරය තුළ පවත්වා ගනු ලබයි.

- (i) රු. 5,000 ක බොල්ණය කපා හැරීමක් බොල්ණය ගිණුමට හර කර ණයගිම් පාලන ගිණුමට බැර කර ඇත.
- (ii) රු. 7,000 ක ආපසු එවූම් ආපසු යැවූම් ලෙස වාර්තා කර ඇත.
- (iii) 2013.03.31 දින රු. 3,000 ක මෝටර් රථ නඩත්තු වියදම මුදල් පොතේ නිවැරදිව සටහන් කර ඇතත් මෝටර් රථ ගිණුමට රු. 30,000 ක් ලෙස හර කර ඇත.
- (iv) 2013.03.31 දිනට පැවති රු. 80,000 ක් පිරිවැය වූ නොග ගබඩාවේ ඇති වූ ගින්නක් නිසා විනාශයට පත් විය. මේ සඳහා රක්ෂණ සමාගම රු. 60,000 ක වන්දි මුදලක් ලබා දීමට එකඟ වී ඇති අතර මේ සම්බන්ධව කිසිවක් වාර්තා කර නොමැත.
- (v) වර්ෂය තුළ බැංකු ණය වාරික ලෙස රු. 180,000 ක් ගෙවා ඇති අතර එය බැංකු ණය ගිණුමට හර කර මුදල් ගිණුම බැර කර ඇත. මෙම වාරික තුළ ඇතුළත්ව තිබූ පොලිය රු. 56,000 කි.

අවශ්‍ය වන්නේ,

ඉහත එකිනෙක වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන්

06. (අ) ගමගේ ව්‍යාපාරය හාණ්ඩ නිෂ්පාදනය කර විකිණීමේ නිරත ව්‍යාපාරයක් වේ. ගමගේ ව්‍යාපාරයේ 2014.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පහත තොරතුරු සපයා ඇත.

2013.04.01 තොග	(රු. '000)
අමුද්‍රව්‍ය	60
නොනිම්	30
නිම්	100
ගැනුම් - අමුද්‍රව්‍ය	1,500
- නිම් තොග	600
විදුලිය	400
සාප්ත වේතන	800
කම්හල් සුපරීක්ෂණ වේතන	200
ගොඩනැගිලි කුලී	200
යන්ත්‍රෝපකරණ - පිරිවැය	1,000
කම්හල් නඩත්තු වියදම්	220
පරිපාලන වේතන	220
වෙනත් පරිපාලන වියදම්	160
විකිණීමේ හා බෙදාහැරීමේ වියදම්	90
කාර්යාල උපකරණ - පිරිවැය	400
2014.03.31 තොග	
අමුද්‍රව්‍ය	80
නොනිම්	70
නිම්	130

අතිරේක තොරතුරු

1. ව්‍යාපාරය විසින් නොනිම් තොග ප්‍රාථමික පිරිවැයට අගය කරනු ලබයි.
2. මෙම ව්‍යාපාරය අවශ්‍යතාවය මත නිම් තොග පිටතින් මිලදී ගෙන විකිණීම ද සිදු කරයි.
3. 2014.03.31 දිනට අවසන් නිම් තොගයේ ශුද්ධ උපලබ්ධි අගය රු. 120,000 කි.
4. විදුලිය හා ගොඩනැගිලි කුලීවලින් 3/4 ක් කම්හලට අදාළ වන අතර ඉතිරිය කාර්යාලයට අදාළ වේ.
5. ව්‍යාපාරය දේපළ, පිරියත හා උපකරණ පිරිවැය මත සරල මාර්ග ක්‍රමයට පහත අනුපාත පදනම් කරගෙන ක්ෂය කරනු ලබයි.
 යන්ත්‍රෝපකරණ වාර්ෂිකව 20% බැගින්
 කාර්යාල උපකරණ වාර්ෂිකව 10% බැගින්
 යන්ත්‍රෝපකරණ නිෂ්පාදන කටයුතු සඳහා පමණක් භාවිත කරයි.
6. ව්‍යාපාරයේ දළ ලාභ අනුපාතය විකුණුම් මිලෙන් 25% කි.

අවශ්‍ය වන්නේ,

1. 2014.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන පිරිවැය ලේඛනය
2. 2014.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය

(ආ) සීමිත ආසිරි පොදු සමාගමේ 2014.04.01 දිනට දේපළ පිරියත හා උපකරණ සම්බන්ධව පහත තොරතුරු ලබා දී ඇත.

වත්කම	ක්ෂය කළ හැකි අගය (රු. '000)	ධාරන අගය (රු. '000)	සුන්බුන් අගය (රු. '000)	ඵලදායී ජීව කාලය (වසර)
ඉඩම්	1,000	1,000	-	අසීමිතයි
ගොඩනැගිලි	1,800	1,100	200	40
මෝටර් රථය	1,400	940	100	5
කාර්යාලීය උපකරණ	850	720	50	5

2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පහත ගණුදෙනු සිදුව ඇත.

1. සමාගමේ ඉඩම් 2014.04.01 දින රු. 1,200,000 කට ප්‍රත්‍යාගණනය කරන ලදී.
2. 2014.04.01 දින රු. 400,000 ක වියදමක් දරා ගොඩනැගිලි නවීකරණය කළ අතර ඒ හේතුවෙන් ගොඩනැගිල්ලේ ඉතිරි ඵලදායී ජීව කාලය වසර 25 ක් ලෙස නැවත ඇස්තමේන්තු කරන ලදී. කෙසේ නමුත් මෙම නවීකරණය මගින් ගොඩනැගිලිවල සුන්බුන් අගයේ වෙනසක් ඇති නොවීය.
3. 2015.03.31 දින ව්‍යාපාරය සතුව පැවති මෝටර් රථය හුවමාරු කරමින් සහ අමතරව රු. 1,000,000 ක මුදලක් ගෙවීමෙන් නව මෝටර් රථයක් රු. 1,700,000 කට මිලදී ගන්නා ලදී.
4. 2014.10.01 දින රු. 500,000 ක් වටිනා කාර්යාල උපකරණ මිලදී ගත් අතර ඒවායේ ඵලදායී ජීව කාලය වසර 5 ක් බව ඇස්තමේන්තු කරන ලදී.
5. සමාගම සියළු දේපළ, පිරියත හා උපකරණ සරල මාර්ග ක්‍රමයට ක්ෂය කරනු ලබයි.

අවශ්‍ය වන්නේ,

1. 2015.03.31 න් අවසන් වර්ෂය සඳහා දේපළ, පිරිය. හා උපකරණ ක්ෂය
2. මෝටර් රථය ඉවත් කිරීමේ ලාභය හෝ අලාභය
3. සමාගමේ වාර්ෂික වාර්තාවේ ඇතුළත් කිරීම සඳහා පිළියෙල කරන මූල්‍ය ප්‍රකාශනවල දේපළ, පිරියත හා උපකරණ වලට අදාළ සටහන.

07 ක්‍රීඩාගාරයක් පවත්වා ගෙන යන "දිලෙන නරු" ක්‍රීඩා සමාජයේ 2015.03.31 දිනට වත්කම් හා වගකීම් පහත පරිදි වේ.

ජංගම නොවන වත්කම්:	(රු. '000)	(රු. '000)
ක්‍රීඩාගාරය	500	
ව්‍යායාම උපකරණ	<u>800</u>	1 300
ජංගම වත්කම්:		
ලැබිය යුතු සාමාජික මුදල්	50	
බැංකු ශේෂය	125	
මුදල්	<u>40</u>	215
ජංගම නොවන වගකීම්:		
යාවච්ච සාමාජික මුදල	500	
ව්‍යායාම උපකරණ අරමුදල	<u>300</u>	800
ජංගම වගකීම්:		
කලින් ලද සාමාජික මුදල්	125	
කලින් ලද අත්තිකාරම්	<u>40</u>	165
(කායවර්ධන කටයුතු සඳහා)		

2016.03.31 න් අවසන් වර්ෂයට අදාළ තොරතුරු පහත දැක්වේ.

- (i) සියලු ලැබීම් හා ගෙවීම් මුදලින් සිදුකර ඇත.
- (ii) වාර්ෂික සාමාජික මුදල් රු. 5 000 ක් වන අතර, සාමාජිකයන් 100 ක් සිටී. තවද රු. 10 000 බැගින් යාවච්ච සාමාජික මුදලක් ගෙවූ සාමාජිකයින් 50 ක් ද සිටිති. යාවච්ච සාමාජික මුදලින් 10% ක් වාර්ෂිකව සාමාජික මුදල් ආදායම් ලෙස සැලකීම ආයතනයේ ප්‍රතිපත්තිය වේ.
- (iii) වර්ෂය තුළ ලැබූ සාමාජික මුදල රු. 425 000 කි. එම මුදල තුළ පෙර වර්ෂයේ හිඟ සාමාජික මුදල ලැබීම් ද ඉදිරි වසර සඳහා සාමාජිකයන් 20 දෙනෙකු ගෙවූ මුදල් ද ඇතුළත්ය. වර්ෂය අවසානයේ සාමාජිකයන් 20 දෙනෙකු සාමාජික මුදල් ගෙවා නොතිබුණි.
- (iv) සාමාජිකයන්ට අමතරව බාහිර පුද්ගලයන්ට ද රු. 200 ක දෛනික ගාස්තුවක් ගෙවා කායවර්ධන පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව සලසා ඇත. දින 52 ක් තුළ පුද්ගලයන් 20 දෙනෙකු කායවර්ධන පහසුකම් ලබා ගෙන රු. 550 000 ක් ගෙවා ඇති අතර, වැඩිපුර ලද මුදල ඉදිරි වර්ෂය සඳහා ලද අත්තිකාරමක් ලෙස සලකා ඇත.
- (v) ව්‍යායාම උපකරණ භාරව සිටින සේවකයාට මාසිකව රු. 10 000 ක වැටුපක් ගෙවනු ලැබේ.
- (vi) ප්‍රචාරණ කටයුතු සඳහා රු. 80 000 ක් ද වෙනත් වියදම් සඳහා රු. 250 000 ක් ද වර්ෂය තුළ ගෙවා ඇත.
- (vii) 2016.03.31 දින විදේශීය රාජ්‍ය නොවන සංවිධානයක් විසින් රු. 100 000 ක් වටිනා ක්‍රීඩා භාණ්ඩ කොටසක් පරිත්‍යග ලෙස ලැබුණු අතර ඒවායේ වටිනාකම ඒකාකාරී ලෙස වර්ෂ 5 ක් තුළ ආදායමක් ලෙස හඳුනාගැනීමට සමිතිය තීරණය කරන ලදී.
- (viii) ක්‍රීඩාගාරය සහ ව්‍යායාම උපකරණ පිළිවෙලින් වාර්ෂිකව 5% සහ 20% බැගින් හීනවන ශේෂ ක්‍රමයට ක්ෂය කළ යුතුය.
- (ix) ක්‍රීඩාගාරය පවතින ගොඩනැගිල්ලේ කොටසක් වේබල් ටෙනිස් ක්‍රීඩාව සඳහා බාහිර පුද්ගලයෙකුට ඔසකට රු. 10 000 ක කුලිය 2015.04.01 දින ලබා දී ඇත. ඔහු මාස 18 ක් සඳහා ද කුලී ගෙවා ඇත.
- (x) වසර අවසානයේ රු. 50 000 ක් අත ඉතිරි ලෙස රඳවා ගෙන ඉතිරි සියලුම මුදල් බැංකුවේ තැන්පත් කර ඇත.
- (xi) වසර තුළ උපකරණ නඩත්තුව සඳහා රු. 75 000 ක් වැය කර ඇත.

අවශ්‍ය වන්නේ :

- (01) 2016.03.31 න් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය
- (02) 2016.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය
- (03) 2016.03.31 න් අවසන් වර්ෂය සඳහා මුදල් පොත
- (04)-2016.03.31 න් අවසන් වර්ෂය සඳහා යාවච්ච සාමාජික මුදල් ගිණුම